

එල්. ඩී. බී. 15/2014

2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත

2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 42 වන වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 58 වන වගන්තිය යටතේ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝග.

මහින්ද රාජපක්ෂ,
නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය.

2020 මැයි මස 21 වැනි දින,
කොළඹ දී ය.

නියෝග

1. මේ නියෝග 2020 ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන (දේපළ සංවර්ධනකරුවන් ලියාපදිංචි කිරීම) නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. තත්කාර්යය සඳහා (මෙම නියෝගයන්හි මින්මතු “අධ්‍යක්ෂ ජනරාල්වරයා” යනුවෙන් සඳහන් කරනු ලබන) ඉදිකිරීම් කර්මාන්ත අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද යම් ලියාපදිංචි කිරීමේ සහතිකයක අධිකාරිය යටතේ හැර කිසිදු දේපළ සංවර්ධනකරුවකු විසින් කිසිදු දේපළ සංවර්ධන කටයුත්තක් සිදුකරනු නොලැබිය යුතුය.

3.(1) (මෙහි මින්මතු “අධිකාරිය” යනුවෙන් සඳහන් කරනු ලබන) ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වීමට අපේක්ෂා කරනු ලබන සෑම දේපළ සංවර්ධනකරුවකු විසින්ම රූපියල් දෙදහසක සැකසුම් ගාස්තුවක් සමග අධිකාරිය විසින් නිශ්චය කරනු ලැබිය හැකි ආකෘතියකින් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉල්ලීමක් කරනු ලැබිය යුතු ය. අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, අවශ්‍ය වන පරිදි, වැඩිදුර තොරතුරු ලබාදෙන ලෙසට ඉල්ලුම්කරු වෙතට නියම කරනු ලැබිය හැකිය.

(2) බැහැරින් ලබාගත් සේවක පිරිසක් විසින් උපදේශක සේවා සපයනු ලබන අවස්ථාවක දී, එකී උපදේශක සේවාවට අදාළ සෑම ඉල්ලීමක් ම අධිකාරිය විසින් නිශ්චය කරනු ලැබිය හැකි ආකෘතියකින් වන දිවුරුම් ප්‍රකාශයක් ද සහිතව තත්කාර්යය සඳහා වන ගිවිසුමක් සමග ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

4.3 (1) වන නියෝගය යටතේ ඉල්ලීමක් කරනු ලබන සෑම ඉල්ලුම්කරුවෙක් ම -

(අ) සතුව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් හෝ (180 වන අධිකාරය වූ) ව්‍යාපාර නාම ආඥාපනත හෝ අදාළ පළාතේ යම් ප්‍රඥප්තියක් යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකයක් තිබිය යුතු ය;

(ආ) ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබන තහනම් කරන ලද හෝ අසාධු ලේඛනගත කරන ලද සංවර්ධනකරුවන් පිළිබඳ යම් කාලීන ලැයිස්තුවක ඇතුළත් නොවිය යුතු ය; සහ

(ඇ) ඉල්ලීම සිදු කරනු ලබන අවස්ථාවේ දී යම් බලයලත් අධිකරණයක් විසින් නීතියෙන් වස්තු භංගත්වයට පත්වූවෙකු ලෙස හෝ බංකොලොත්භාවයට පත්වූවෙකු ලෙස ප්‍රකාශයට පත් කර නොතිබිය යුතු ය.

5.3 වන නියෝගය යටතේ ඉල්ලීමක් ලැබීමෙන් පසුව සහ සියලු ලේඛන නිසි පරිදි ඇත්නම්, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එය දින දාහතරක් ඇතුළත 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 42(2) වන වගන්තිය යටතේ පත් කරන ලද කමිටුවක් වෙත යොමු කරනු ලැබිය යුතුය.

6. කමිටුව විසින් අදාළ ඉල්ලීමෙහි සඳහන් කරන ලද තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් එකී ඉල්ලුම්කරු මෙහි I වන උපලේඛනයේ දක්වා ඇති පරිදි ශ්‍රේණිගත කරනු ලැබිය යුතුය.

7. ඉල්ලුම්කරුවකු පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ අගයීය යුතු ය.

(අ) පිරිවැටුම;

(ආ) (i) පසුගිය වසර පහක කාලය තුළ එක් එක් වර්ෂය තුළ දී සම්පූර්ණ කරන ලද සංවර්ධන කටයුතුවල විශාලත්වය පිළිබඳ අදාළ පසුගිය කාර්යසාධන ; සහ

(ii) වෘත්තිකයන් යොදවා ගැනීම,

සම්බන්ධ තාක්ෂණික හැකියාව;

(ඇ) (i) හිමිකරුගේ සුදුසුකම හෝ ආයතනයේ පළපුරුද්ද;

(ii) ආයතනික කළමනාකරණය ; සහ

(iii) ලබාගත් සම්මාන,

ඇතුළු වෙනත් සැලකිය යුතු කරුණු.

8. තෝරාගත් ස්ථානවල වැඩ බිම් නිරීක්ෂණ වාරිකා අවශ්‍ය වන අවස්ථාවක දී එවැනි නිරීක්ෂණ වාරිකා සඳහා පිරිවැය මෙහි ii වන උපලේඛනයේ දක්වා ඇති පරිදි විය යුතුය.

9. එක් එක් ශ්‍රේණිය සඳහා අවශ්‍ය වන ලකුණු මෙහි iii වන උපලේඛනයේ දක්වා ඇති ලකුණු දීමේ පටිපාටියට අනුකූලව විය යුතුය.

10. කමිටුව විසින් දින තිහක කාලසීමාවක් තුළ සිය නිර්දේශය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යවනු ලැබිය යුතු ය.

11. කමිටුවේ නිර්දේශයන් ලැබීමෙන් පසුව, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, මෙහි ii වන උපලේඛනයේ නිශ්චිතව සඳහන් කර ඇති අදාළ ගාස්තුව ගෙවීම මත ඉල්ලුම්කරු දේපළ සංවර්ධනයකරුවකු ලෙස ලියාපදිංචි කර අදාළ ශ්‍රේණිගත කිරීම සහිතව (1) වන හෝ (2) වන ප්‍රභේදය යටතේ ඔහු වෙත ලියාපදිංචි කිරීමේ අංකයක් සහ ලියාපදිංචි කිරීමේ සහතිකයක් ලබාදීම හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාරිකා කරනු ලබන හේතුව මත ඉල්ලුම්කරු ලියාපදිංචි කිරීමට ප්‍රතික්ෂේප කිරීම සිදු කරනු ලැබිය යුතුය. අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිය තීරණය ලිඛිතව ඉල්ලුම්කරු වෙත දැනුම් දිය යුතු අතර ලියාපදිංචිය ලබාදීම එලෙස ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ අවස්ථාවක දී, ඔහු විසින් ඒ සඳහා හේතු සඳහන් කරනු ලැබිය යුතුය.

12. නිකුත් කරන ලද සෑම ලියාපදිංචි කිරීමේ සහතිකයක්ම අධිකාරිය විසින් නිශ්චය කරනු ලැබිය හැකි ආකෘතියෙන් තිබිය යුතුය. සෑම ලියාපදිංචි කිරීමේ සහතිකයක් ම එහි නිශ්චිතව දක්වා ඇති කාලසීමාවක් සඳහා වලංගු විය යුතු අතර එහි දක්වා ඇති නියම සහ කොන්දේසිවලට යටත් විය යුතුය.

13. සහතිකය දරන්නා විසින් 2014 අංක 33 දරන ඉදිකිරීම් ක්‍රමාන්ත සංවර්ධන පනතේ හෝ, ඒ යටතේ සාදන ලද නියෝග හෝ රීතිවල විධිවිධාන හෝ අදාළ ලියාපදිංචි කිරීමේ සහතිකයේ සඳහන් යම් නියම සහ කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා සෑහීමකට පත්වන්නේ නම්, ඔහු විසින් 11 වන නියෝගය යටතේ නිකුත් කරන ලද යම් ලියාපදිංචි කිරීමේ සහතිකයක් අවලංගු කරනු ලැබිය හැකිය.

14.(1) ලියාපදිංචි කිරීමේ සහතිකය කල් ඉකුත් වීමට දින තිහකට නොවැඩි කාලයකට පෙර තත්කාර්යය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සිදු කරනු ලබන ඉල්ලීමක් මත සහ මෙහි ii වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අදාළ අලුත් කිරීමේ ගාස්තුව ගෙවීම මත 11 වන නියෝගය යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකයක් අලුත් කරනු ලැබිය යුතුය.

(2) ලියාපදිංචි කිරීමේ සහතිකය දරන්නා විසින් 2014 අංක 33 දරන ඉදිකිරීම් ක්‍රමාන්ත සංවර්ධන පනතේ හෝ ඒ යටතේ සාදන ලද නියෝග හෝ රීතිවල විධිවිධාන හෝ එහි නිශ්චිතව දක්වා ඇති නියම හෝ කොන්දේසිවලට අනුකූල වී ඇති බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා සෑහීමකට පත් වන්නේ නම්, ඔහු විසින් යම් ලියාපදිංචි කිරීමේ සහතිකයක් අලුත් කරනු ලැබිය යුතු ය.

15. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය මගින් අතෘප්තියට පත් සෑම තැනැත්තකු විසින් ම එම තීරණයේ දින සිට දින තිහක කාලයක් ඇතුළත 2014 අංක 33 දරන ඉදිකිරීම් ක්‍රමාන්ත සංවර්ධන පනතේ 53 වන වගන්තියේ විධිවිධාන යටතේ පිහිටුවන ලද අභියාචනා මණ්ඩලය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබිය හැකිය.

16. මෙම නියෝගවල -

“දේපළ සංවර්ධනකරු” යන්නට 2014 අංක 33 දරන ඉදිකිරීම් ක්‍රමාන්ත සංවර්ධන පනතේ ඊට ලබාදී ඇති අර්ථයම තිබිය යුතු ය.

I උපලේඛනය

ප්‍රභේද සහ ශ්‍රේණි

| ප්‍රභේදය පිළිබඳ විස්තරය | ශ්‍රේණි | | | | |
|---|---------|-----|-----|-----|-----|
| (1) වැඩිදියුණු කළ ඉඩම් විකිණීම (L) - ඉඩම් කොටස්වල හිමිකම් මිළට ගෙන, ඒවා අනුකොටස් කොට. එහි ආයෝජනය කොට සහ යටිතල පහසුකම් වැඩිදියුණු කොට එම වැඩිදියුණු කළ ඉඩම් කැබලි විකිණීම. | L 1 | L 2 | L 3 | L 4 | L 5 |
| (2) විකිණීම/කල්බදු දීම හෝ කුලියට දීම සඳහා වන ඉඩම් සහ ගොඩනැගිලි (LB) ඉඩම් කොටස්වල හිමිකම් අයිතීන් මිළට ගෙන එම ඉඩම්වල, ගොඩනැගිලි සැදීම සහ සංවර්ධනය සඳහා ආයෝජනය කොට ඒවා විකිණීම/කල්බදු දීම හෝ කුලියට දීම. | LB1 | LB2 | LB3 | LB4 | LB5 |

II වන උපලේඛනය

ලියාපදිංචි කිරීමේ ගාස්තුව/අලුත් කිරීමේ ගාස්තුව

| ශ්‍රේණිය | වාර්ෂික ලියාපදිංචි කිරීමේ/අලුත් කිරීමේ ගාස්තුව (බදු හැර) රු. |
|---------------|--|
| L 1, L 2, L 3 | 60,000.00 |
| L 4 | 50,000.00 |
| L 5 | 45,000.00 |

| ශ්‍රේණිය | වාර්ෂික ලියාපදිංචි කිරීමේ/අලුත් කිරීමේ ගාස්තුව (බදු හැර) රු. |
|------------------|--|
| LB 1, LB 2, LB 3 | 100,000.00 |
| LB 4 | 75,000.00 |
| LB 5 | 60,000.00 |

වැඩබිම් නිරීක්ෂණයට අදාළ පිරිවැය

| විස්තරය | පිරිවැය |
|--|---------------------------------------|
| 1. ප්‍රවාහනය | ඉල්ලුම්කරු විසින් සපයනු ඇත. |
| 2. දෛනික දීමනාව | දිනකට එක් තැනැත්තකු සඳහා රු. 4,000.00 |
| 3. එක් දිනක නවාතැන් ගැනීම සඳහා ආහාර හා නවාතැන් | ඉල්ලුම්කරු විසින් සපයනු ඇත. |

අදාළ කාණ්ඩයේ වාර්ෂික ලියාපදිංචි කිරීමේ ගාස්තුවෙන් 15%ක් වූ අතිරේක ගාස්තුවක් ගෙවීම මගින් එක් දින සේවාව ලබා ගත යුතු ය.

III වන උපලේඛනය

අවශ්‍ය ලකුණු ප්‍රමාණය

| ශ්‍රේණිය | පිරිවැටුම් (අ) වගුව බලන්න) | තාක්ෂණික හැකියාව | | වෘත්තීමය කාර්ය මණ්ඩලය සහ අනෙකුත් තාක්ෂණික කාර්ය මණ්ඩලය | සැලකිය යුතු වෙනත් කරුණු (උ) (ඌ), සහ (ඒ) වගු බලන්න (අනිවාර්ය නොවේ) | අවශ්‍ය මුළු ලකුණු ප්‍රමාණය (අවම) |
|---------------------------------|---|--|---|--|---|--|
| | | වැඩ පළපුරුද්ද | | | | |
| | | එක් ව්‍යාපෘතියක් සඳහා වන අවම හුම් වපසරිය (X) (අූ) වගුව) | විශාලතම ව්‍යාපෘතිය | | | |
| අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය | හුම් වපසරිය | අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය (අූ) වගුව බලන්න) | අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය (ඈ) වගුව බලන්න) | වෙන් කරනු ලබන උපරිම ලකුණු ප්‍රමාණය | | |
| L1 | 50 | $X >$ අක්කර 1 | 15 | 15 | 12 | 100 |
| L2 | 25 | $X >$ අක්කර 1 | | | 09 | 66 |
| L3 | 19 | $X >$ අක්කර 1 | | | 08 | 60 |
| L4 | 15 | $80 < X \leq$ පර්චස් 160 | 10 | 12 | 06 | 45 |
| L5 | 6 | $X \leq$ පර්චස් 80 | 5 | 09 | 03 | 25 |
| ශ්‍රේණිය | අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය (අආ) වගුව) | එක් ව්‍යාපෘතියක අවම වටිනාකම (X) (අඇ) වගුව ශ්‍රී ල. රු. මිලියන | අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය (අඈ) වගුව බලන්න) | අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය (අඉ) වගුව) | වෙන් කරනු ලබන උපරිම ලකුණු ප්‍රමාණය ((උ), (ඌ), සහ (ඒ) වගු) | අවශ්‍ය මුළු ලකුණු ප්‍රමාණය (අවම) |
| LB1 | 50 | $X > 500$ | 15 | 8 | 13 | 100 |
| LB2 | 25 | | | | 9 | 72 |
| LB3 | 19 | | | | 08 | 65 |
| LB4 | 15 | $100 < X \leq 500$ | 10 | 15 | 06 | 49 |
| LB5 | 6 | $X \leq 100$ | 5 | 12 | 04 | 30 |

ලකුණු වෙන් කිරීම සඳහා මඟපෙන්වීම සඳහා වන වග

(අ) වගුව පිරිවැටුම (වැඩි දියුණු කළ ඉඩම් විකිණීම (L))

| වසර 5ක් සඳහා පිරිවැටුම, ශ්‍රී.ල.රු. මිලියන (X) | උපරිම ලකුණු ප්‍රමාණය |
|--|----------------------|
| $50 \leq X < 70$ | 70 |
| $35 \leq X < 50$ | 50 |
| $25 \leq X < 35$ | 35 |
| $17 \leq X < 25$ | 25 |
| $10 \leq X < 17$ | 19 |
| $4 \leq X < 10$ | 15 |
| $X < 4$ | 6 |

(ආ) වගුව : පිරිවැටුම (විකිණීම, කල්බදු දීම හෝ කුලියට දීම සඳහා ඉඩම් සහ ගොඩනැගිලි සංවර්ධන කිරීම - (LB))

| වසර 5ක් සඳහා පිරිවැටුම, ශ්‍රී.ල.රු. මිලියන (X) | උපරිම ලකුණු ප්‍රමාණය |
|--|----------------------|
| $1,500 \leq X < 2,000$ | 70 |
| $1,000 \leq X < 1,500$ | 50 |
| $500 \leq X < 1,000$ | 25 |
| $100 \leq X < 500$ | 19 |
| $50 \leq X < 100$ | 15 |
| $X < 10$ | 6 |

(ඇ) වගුව : පසුගිය වසර 5 තුළ කාර්ය සාධනය සහ පළපුරුද්ද (වැඩිදියුණු කළ ඉඩම් විකිණීම - L)

| ශ්‍රේණිය | පරිච්ඡේද/අක්කරවලින් ප්‍රමාණය, වසරය (X) | අවසන් කළ ව්‍යාපෘතියක් සඳහා වන අවම ලකුණු ප්‍රමාණය |
|------------|--|--|
| L1, L2, L3 | $X >$ අක්කර 1 | 6 |
| L4 | $80 < X \leq$ පරිච්ඡේද 160 | 4 |
| L5 | $X \leq$ පරිච්ඡේද 180 | 2 |

(ඇ) වගුව : පසුගිය වසර 5 තුළ කාර්ය සාධනය, ව්‍යාපෘතියේ වටිනාකම, විකිණීම/කල්බදු දීම හෝ කුලියට දීම - (LB) සඳහා වන ඉඩම් සහ ගොඩනැගිලි

| ශ්‍රේණිය | ව්‍යාපෘතියේ වටිනාකම/ ශ්‍රී.ලං.රු. මිලියන | සම්පූර්ණ කරන ලද ව්‍යාපෘතියක් සඳහා වන අවම ලකුණු ප්‍රමාණය |
|---------------|---|--|
| LB1, LB2, LB3 | අක්කර $500 < X$ | 5 |
| LB4, | $100 < X \leq 500$ | 2-5 |
| LB5, | $X \leq 100$ | 2.0 |

(ඉ) වගුව : තාක්ෂණික ධාරිතාවය (වැඩි දියුණු කළ ඉඩම් විකිණීම - L)

| තාක්ෂණික ධාරිතාව (වැඩි දියුණු කළ ඉඩම් විකිණීම (L)) | | L5 | L4 | L1, L2, L3 |
|--|--|-----------------------|-----------------------|-----------------------|
| වෘත්තීය කාණ්ඩය | එක් තැනැත්තෙක් සඳහා ලකුණු ප්‍රමාණය | අනිවාර්ය අවශ්‍යතාව | අනිවාර්ය අවශ්‍යතාව | අනිවාර්ය අවශ්‍යතාව |
| තක්සේරුකරු | 3 | - | √ | √ |
| මිනින්දෝරු | 3 | √ | √ | √ |
| වාස්තු විද්‍යාඥ | 3 | - | - | √ |
| ඉංජිනේරු | 3 | √ | √ | √ |
| නීතිඥ | 3 | √ | √ | √ |
| අවම ලකුණු ප්‍රමාණය | | 9 | 12 | 15 |

(ඊ) වගුව : තාක්ෂණික ධාරිතාවය (විකිණීම/කල්බදු දීම හෝ කුලියට දීම (LB) සඳහා වන ඉඩම් සහ ගොඩනැගිලි

| තාක්ෂණික ධාරිතාව | | L5 | L4 | L1, L2, L3 |
|--------------------|--|-----------------------|-----------------------|-----------------------|
| වෘත්තීය කාණ්ඩය | එක් තැනැත්තෙක් සඳහා ලකුණු ප්‍රමාණය | අනිවාර්ය අවශ්‍යතාව | අනිවාර්ය අවශ්‍යතාව | අනිවාර්ය අවශ්‍යතාව |
| තක්සේරුකරු | 3 | √ | √ | √ |
| මිනින්දෝරු | 3 | √ | √ | √ |
| වාස්තු විද්‍යාඥ | 3 | - | - | √ |
| ඉංජිනේරු | 3 | - | √ | √ |
| නීතිඥ | 3 | √ | √ | √ |
| ප්‍රමාණ සමීක්ෂක | 3 | √ | √ | √ |
| අවම ලකුණු ප්‍රමාණය | | 12 | 15 | 18 |

සලකා බැලිය යුතු අනෙකුත් කරුණු (අනිවාර්ය නොවේ)

(උ) වගුව : සංවිධානය/ආයතනය : හිමිකරුවන්ගේ සුදුසුකම්/සංවිධානයේ පළපුරුද්ද සඳහා ලැබෙන ලකුණු ප්‍රමාණය

I වන කොටස - සංවිධානය/ආයතනය : හිමිකරුවන්ගේ සුදුසුකම් මත ලද ලකුණු ප්‍රමාණය

| හිමිකරුවන්ගේ සුදුසුකම් | එක් තැනැත්තෙක් සඳහා (පවත්නා වර්ෂය තුළ සිටින) |
|--|--|
| ඉහත (ඉ) වගුව හෝ (ඊ) වගුව යටතේ සලකන ලද තැනැත්තන් හැර, වෘත්තිකයන්ගෙන් සමන්විත වන අධ්‍යක්ෂ මණ්ඩලයක් සහිත සංවිධානයක් | 0.5 |

II වන කොටස - සංවිධානයේ පළපුරුද්ද

| සංවිධානයේ පළපුරුද්ද | එක් වර්ෂයක පළපුරුද්ද සඳහා |
|---|---------------------------|
| දේපළ සංවර්ධනය කිරීමට අදාළ වෙනත් ක්ෂේත්‍රවල සංවිධානයේ පළපුරුද්ද (ඉදිකිරීම්, ඉඩම් ගොඩකිරීම් වැනි) | 0.5 |

(ඌ) වගුව : සංවිධානයේ කළමනාකරණය

| කළමනාකරණ පද්ධතිය | ලකුණු |
|--|-------|
| තත්ත්ව කළමනාකරණ පද්ධතිය (ISO 9001) | 5 |
| පාරිසරික කළමනාකරණ පද්ධතිය (ISO 14000) | 5 |
| සෞඛ්‍ය සහ සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතිය (OHSAS 18000/(ISO 45001) | 5 |

(එ) වගුව : ලබා ගෙන ඇති ඉ.ක.ස. අධිකාරියේ හෝ වෙනත් පිළිගත හැකි සම්මාන සඳහා වෙන් කරන ලද ලකුණු ප්‍රමාණය

| ප්‍රවර්ධනාත්මක කරුණු සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග | සම්මානයකට ඉදිරිපත් කිරීමක්/තෝරාගැනීමක් සඳහා ලැබෙන ලකුණු ප්‍රමාණය |
|--|--|
| අයදුම්පතක් ඉදිරිපත් කිරීම | 2.5 |
| සම්මානයක් දිනා ගැනීම | 5.0 |